



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



87

මගේ අංකය
எனது இல.
My No.

SGLG/RT/A/EHPS/FA/A/05/2023/13

ඔබේ අංකය
உமது இல.
Your No.



දිනය
திகதி
Date

2024 මැයි 16 දින.

ලේකම්,

ඇග්‍රිකල්چරල් ප්‍රාදේශීය සභාව.

ඇග්‍රිකල්چරල් ප්‍රාදේශීය සභාවේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(I) උපවගන්තිය ප්‍රකාර විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව

යටෝක්ත වාර්තාව මේ සමඟ එවා ඇත.

වී.පී.එම්. කුමාරනායක,

ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති,

විගණකාධිපති වෙනුවට.

පිටපත :- පළාත් පාලන කොමසාරිස්, සබරගමුව පළාත් සභාව - කා.දැ.පි.



ජාතික විගණන කාර්යාලය

தேசிய கணக்காய்வு அலுவலகம்

NATIONAL AUDIT OFFICE



86

මගේ අංකය
எனது இல.
My No.

SGLG/RT/A/EHPS/FA/A₁/05/2023/13

ඔබේ අංකය
உமது இல.
Your No.

දිනය
திகதி
Date

2024 මැයි 16 දින.

ලේකම්,

ඇඟලියගොඩ ප්‍රාදේශීය සභාව.

ඇඟලියගොඩ ප්‍රාදේශීය සභාවේ 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන පිළිබඳව 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(I) උපවගන්තිය ප්‍රකාර විගණකාධිපති සම්පිණ්ඩන වාර්තාව

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ඇඟලියගොඩ ප්‍රාදේශීය සභාවේ 2023 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය මෙහෙයුම් ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය, වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 11(1) උපවගන්තියේ විධිවිධාන ප්‍රකාරව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ඉදිරිපත් කළයුතු මාගේ වාර්තාව යථා කාලයේදී පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.

මාගේ වාර්තාවේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනම කොටසේ විස්තර කර ඇති කරුණුවලින් වන බලපෑම් හැර, මූල්‍ය ප්‍රකාශනවලින් 2023 දෙසැම්බර් 31 දිනට ඇඟලියගොඩ ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිච්ඡේද අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) සමාලෝචිත වර්ෂයට අදාළ උපවින වියදම් රු.265,981ක් ගිණුම්ගත කර නොතිබීමෙන් ජංගම බැරකම් එම වටිනාකමින් අඩුවෙන් දැක්වුණු අතර ප්‍රාග්ධන වියදම රු.250,468කින් හා පුනරාවර්ත වියදම රු.15,512කින් අඩුවෙන් දැක්වුණි.

- (ආ) සමාලෝචිත වර්ෂය තුළදී සබරගමුව පළාත් සභාවෙන් පරිත්‍යාග වශයෙන් ලද රු.950,000ක් වටිනාකමැති බෙලර් යන්ත්‍රය ප්‍රාග්ධනික කිරීමේදී ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම වෙනුවට සමුච්චිත අරමුදල් හා උපනතා ගිණුම බැර කර තිබුණි. එබැවින්, එම ගිණුම දෙක සමාන වටිනාකමින් පිළිවෙලින් අඩුවෙන් හා වැඩියෙන් දැක්වුණි.
- (ඇ) සමාලෝචිත වර්ෂය තුළදී මිලදී ගත් රු.27,400ක් වටිනාකමැති ලී බඩු හා උපකරණ සහ රු.36,100ක් වටිනාකමැති යන්ත්‍රෝපකරණ ප්‍රාග්ධනික නොකිරීම හේතුවෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම රු.63,700කින් අඩුවෙන් දැක්වුණි.
- (ඈ) සමාලෝචිත වර්ෂය තුළදී සභාවට අයත් ඉඩම් හා ගොඩනැගිලි වැඩිදියුණු කිරීම වෙනුවෙන් වැය කරන ලද රු.701,020ක් ප්‍රාග්ධනික කර නොතිබීමෙන් ජංගම නොවන වත්කම් හා ප්‍රාග්ධන යෙදුමට ආදායමින් දායක වීමේ ගිණුම එම වටිනාකමින් අඩුවෙන් දැක්වුණි.
- (ඉ) ගිණුම් විෂයයන් 06කට අදාළව සමාලෝචිත වර්ෂය අවසානයට මූල්‍ය ප්‍රකාශන අනුව ශේෂයන් සහ උපයෝගී ලේඛන අනුව ශේෂයන් අතර රු.85,709,469ක වෙනසක් විය.
- (ඊ) එකතුව රු.163,610,295ක් වූ ගිණුම් විෂයයන් 08ක විස්තරාත්මක උපලේඛන සහ වෙනත් මූලාශ්‍ර ලියවිලි ඉදිරිපත් නොකිරීම නිසා විගණනයේදී සතුටුදායක ලෙස තහවුරු කිරීමට නොහැකි විය.
- (උ) තැන්පතු ගිණුම් 03ක පවතින එකතුව රු.8,842,547ක හර ශේෂ හඳුනාගෙන නිරවුල් කිරීමට සභාව අපොහොසත් වී තිබුණු අතර, ඊට අදාළ ලිඛිත තොරතුරු කිසිවක් විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණි.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් මාගේ වගකීම, විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වවගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිවෘත්ත අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උපවගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි හේතුවෙන් ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතික වීමක් වන නමුත් ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ආර්ථික තීරණ ගැනීමේදී ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුය.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනනාන්විත මහඟුරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මග හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම අගයන ලදී.

මාගේ විගණනයෙන් හඳුනාගත් වැදගත් විගණන සොයාගැනීම්, ප්‍රධාන අභ්‍යන්තර පාලන දුර්වලතා හා අනෙකුත් කරුණු පිළිබඳව කළමනාකරණය දැනුවත් කරන ලදී.



1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 6(1)(ඇ)(iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශයන් ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
(අ) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 371 (5)	1995 සිට 2019 දක්වා වූ කාලපරිච්ඡේදය තුළ අවස්ථා 41ක දී ලබා දී තිබුණු රු.1,902,321ක අත්තිකාරම් පියවා නොතිබුණි.
(ආ) 2017 ජූලි 25 දිනැති අංක 02/2017 දරන ජාතික අයවැය වක්‍රලේඛය	නිමවුම් දර්ශක හා ප්‍රධාන කාර්යසාධන දර්ශක හඳුනාගෙන නොතිබුණි.
(ඇ) 2018 ජූලි 19 දිනැති අංක 2018/ඉ-පළාත් පාලන 01 දරන පළාත් පාලන වක්‍රලේඛය	සේවාලාභීන්ට අන්තර්ජාලය හරහා සේවාවන් අයදුම් කිරීමට අවශ්‍ය පහසුකම් ස්ථාපිත කර නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2023 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.37,583,957ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.2,070,807ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ තොරතුරු අනුව සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

	2023				2022			
ආදායම් ප්‍රභවය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
-----	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	10,029,000	9,479,891	11,816,631	24,400,450	8,561,500	10,595,823	8,778,931	26,327,278
කුලී	11,652,500	12,285,671	12,088,896	1,313,907	12,107,800	11,873,166	11,742,288	1,282,271
බලපත්‍ර ගාස්තු	1,257,600	936,780	936,780	1,000	1,072,600	725,135	723,885	5,250
වෙනත් ආදායම්	<u>9,926,100</u>	<u>11,043,888</u>	<u>9,332,714</u>	<u>3,258,189</u>	<u>7,378,300</u>	<u>7,233,149</u>	<u>6,248,096</u>	<u>1,961,071</u>
	<u>32,865,200</u>	<u>33,746,230</u>	<u>34,175,021</u>	<u>28,973,546</u>	<u>29,120,200</u>	<u>30,427,273</u>	<u>27,493,200</u>	<u>29,575,870</u>

සමාලෝචිත වර්ෂයේ ජනවාරි 01 දිනට හිඟ ආදායම රු.29,575,870ක් වූ අතර, වර්ෂයේ බිල්කිරීම් රු.33,746,230ක් විය. ඒ අනුව වර්ෂය තුළ රැස්කළ යුතු සමස්ත ආදායම රු.63,322,100ක් වුවද, රැස් කරන ලද ආදායම රු.34,175,021ක් වීමෙන් තවදුරටත් රැස්කර ගතයුතු සමස්ත ආදායම ප්‍රතිශතයක් ලෙස සියයට 46ක මට්ටමක පැවැතිණි.

2.2.2 ආදායම් රැස්කිරීමේ කාර්යසාධනය

සමාලෝචිත වර්ෂයේ ඇස්තමේන්තුගත ආදායම, රැස්කළ ආදායම සමඟ සැසඳීමේදී වරිපනම් හා බදු, බදු කුලී ආදායම සහ වෙනත් ආදායම් යන ආදායම් විෂයයන්ගේ රැස්කළ ආදායම අයවැයගත ප්‍රමාණයට වඩා සියයට 18කින්, 04කින් සහ 07කින් වැඩි වී තිබුණු අතර, බලපත්‍ර ගාස්තු, සේවා සඳහා ගාස්තු, වරෙන්තු හා දඩ සහ රජයේ දායකත්වය යන ආදායම් විෂයයන්ගෙන් රැස්කළ ආදායම අයවැයගත ප්‍රමාණයට වඩා පිළිවෙලින් සියයට 26කින් සහ 30කින්, 38කින් හා 21කින් අඩු වී තිබුණි.

2.2.3 වරිපනම් හා බදු

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.23,425,418ක් වූ හිඟ වරිපනම් ශේෂය තුළ වසර 05ට වඩා වැඩි කාලයක සිට පැවැත එන එකතුව රු.16,712,820ක් වූ වරිපනම් ඒකක 2442ක් ඇතුළත් වී තිබුණි. එම හිඟ ශේෂ අයකර ගැනීම සඳහා 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 158 වගන්තිය ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.
- (ආ) සමාලෝචිත වර්ෂයේ අවසාන දිනට රු.191,562ක් වූ හිඟ අක්කර බදු ශේෂය තුළ වසර 05කට වඩා වැඩි කාලයක සිට පැවැත එන ඒකක 344කින් අයවිය යුතු රු.191,141ක් ඇතුළත් වී තිබුණි.
- (ඇ) ජල පාරිභෝගිකයින් 107 දෙනෙකුගෙන් සමන්විත ජල ව්‍යාපෘති 02ක් මගින් බෙදාහරින ජලයෙහි ගුණත්වය සම්බන්ධයෙන් තත්ත්ව පරීක්ෂණයක් සිදුකර නොතිබීම හේතුවෙන් එම ජලය බීමට සුදුසු තත්ත්වයෙන් පවතීද යන්න තහවුරු කර ගැනීමට නොහැකි විය. එමෙන්ම, එම පාරිභෝගිකයින් 107 දෙනාගෙන් අයවිය යුතු හිඟ ජල ගාස්තු රු.156,397ක් අයකරගෙන නොතිබුණි.

2.2.4 කුලී

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) වර්ෂ 01ත් 03ත් අතර කාලයක් හිඟහිටි කඩකුලී, සතිපොළ හා පදික වෙළඳාම් ගාස්තු රු.1,111,393ක් අයකර නොතිබුණි.
- (ආ) ඇහැලියගොඩ සතිපොළෙන් 2012 වර්ෂය වෙනුවෙන් හිඟහිටි බදු කුලී, අධිකරණ තීන්දුවකට අනුව 2016 අප්‍රේල් වනවිට ගෙවා නිමකළ යුතු වුවද, රු.180,000ක් තවදුරටත් අය වීමට පැවැතිණි. එහෙත්, බදුකරුවන් විසින් අධිකරණ නියෝග නොපිළිපැදීමට එරෙහිව අධිකරණය දැනුවත් කිරීමට සමාලෝචිත වර්ෂය අවසානය දක්වාම කටයුතු කර නොතිබුණි.

2.2.5 වෙනත් ආදායම්

පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) සභා බල ප්‍රදේශය තුළ පිහිටි සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි ආයතනයකින් 2022 වර්ෂයේ පිරිවැටුම මත අයකළ යුතු ගාස්තු රු.11,516ක් අඩුවෙන් අයකර තිබුණි.
- (ආ) සභා බල ප්‍රදේශය තුළ ස්ථාපිත කොට තිබුණු දුරකථන කුළුණු 14කින් වාර්ෂිකව අයවිය යුතු ව්‍යාපාර බදු එම කුළුණු අනුමත කළ 2004 සිට 2021 දක්වා වූ වර්ෂවල සිට අයකර නොතිබීමෙන් රු.525,000ක ආදායමක් අහිමි වී තිබුණි.
- (ඇ) ප්‍රදර්ශිත දැන්වීම් පුවරු හඳුනාගැනීමට සමාලෝචිත වර්ෂය තුළ සමීක්ෂණයක් සිදුකර නොතිබුණි. මේ නිසා අයකළ දැන්වීම් පුවරු ගාස්තුවල නිවැරදිතාව තහවුරු කරගත නොහැකි විය. එමෙන්ම, දැන්වීම් පුවරු 07ක් වෙනුවෙන් 2023 දෙසැම්බර් 31 දිනට අයවිය යුතු රු.16,248ක් අයකර නොතිබුණි.

2.2.6 උසාවි දඩ හා මුද්දර ගාස්තු

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2023 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබුණු උසාවි දඩ රු.16,735,306ක් හා මුද්දර ගාස්තු රු.2,462,503ක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කාර්යසාධනය

ප්‍රාදේශීය සභා පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිළිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුබ විභරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටු කළයුතුව තිබුණු කර්තව්‍යයන් ඉටු කිරීම පිළිබඳව නිරීක්ෂණය වූ කරුණු පහත දැක්වේ.

(අ) අතුරු ව්‍යවස්ථා

ප්‍රාදේශීය සභා පනතේ 126 වගන්තිය යටතේ ප්‍රධාන කාරණා 30ක් ඉටු කිරීම සඳහා අතුරු ව්‍යවස්ථා පැනවිය යුතුව තිබුණු නමුත් 2023 දෙසැම්බර් 31 දින වන විටත් කාරණා 28ක් වෙනුවෙන් සභාව විසින් අතුරු ව්‍යවස්ථා පනවා නොතිබුණි.



(ආ) පාරිසරික ගැටලු

- (i) බල ප්‍රදේශයේ ජල මූලාශ්‍ර 21ක ජලය පරිභෝජනය සඳහා නුසුදුසු බව ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් ප්‍රාදේශීය සභාව දැනුවත් කර තිබුණ ද, ඒ සම්බන්ධයෙන් කටයුතු කර නොතිබුණි.
- (ii) ඇහැලියගොඩ පොළ භූමියේ ඇති වැසිකිළියේ පුතික වැංකිය උතුරා යාම වැළැක්වීම සඳහා 2019 මැයි මස රු.375,000ක් වැයකර අලුත්වැඩියාකර තිබුණි. එහෙත්, එය නිසි පරිදි ඉටු නොකිරීම නිසා 2023 වර්ෂයේදී රු.171,393ක ඇස්තමේන්තුගත මුදලකට නැවත අලුත්වැඩියා කටයුතු සිදු කරමින් පැවැතිණි. එමෙන්ම, 2013 හා 2014 වර්ෂවල දී පරිත්‍යාග ලෙස ලද ගලි බඩුසර් 02ක් ඒවා ලද දිනයේ සිටම අභාවිතව දිරාපත් වෙමින් පැවතියදී, 2022 හා 2023 වර්ෂවලදී රු.148,000ක් වැයකර පෞද්ගලික ගලි රථයක සේවය ලබා ගෙන තිබුණි.

3.2 කළමනාකරණ අකාර්යක්ෂමතා

සභා බල ප්‍රදේශය තුළ ත්‍රිරෝද රථ ගාල් රැසක් පැවතියද, ඒවා නියාමනය කර ගාස්තු අයකිරීමට හා ඒ සඳහා අතුරු ව්‍යවස්ථා පනවා ගැනීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

3.3 වත්කම් කළමනාකරණය

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) වත්කම්වල ආරක්ෂාව තහවුරු නොකිරීම

පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් 2017 මාර්තු 31 දින මිල දී ගෙන ප්‍රාදේශීය සභාවට ලබා දී තිබුණු ජල බඩුසරයේ මෝටරය 2018 සැප්තැම්බර් මස අස්ථානගත වී තිබුණි. ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත්කිරීම 2023 අප්‍රේල් දක්වා ප්‍රමාද වී තිබුණු අතර පරීක්ෂණයෙන් අනතුරුව ගන්නා ලද පියවර කිසිවක් විගණනයට අනාවරණය නොවීය.

(ආ) පවරා නොගත් වත්කම්

භූමි ප්‍රමාණය අක්කරයක් වූ ඇහැලියගොඩවත්ත ඉඩම අත්පත් කර ගැනීම වෙනුවෙන් පුස්සැල්ලාව වැවිලි සමාගමට ගෙවිය යුතු වන්දි මුදල් 2011 වර්ෂයේදී ගෙවා අවසන් කර තිබුණ ද, රු.98,735ක පොලි මුදලක් ගෙවීම ප්‍රමාද වීම නිසා 2023 දෙසැම්බර් 31 දින වන විටත් ඉඩමේ නීත්‍යානුකූල අයිතිය පවරා ගැනීමට නොහැකි වී තිබුණි.

(ඇ) වාහන උපයෝජනය

වැඩ බලන සභාපතිවරයා විසින් රැගෙන ගිය සභාවට අයත් කැබ් රථයක් 2022 ජූලි 19 දින උඩවලව ප්‍රදේශයේදී අනතුරට පත්ව තිබුණි. මේ සම්බන්ධයෙන් පත්කළ සමීක්ෂණ මණ්ඩලයේ වාර්තාව අනුව, එදින එම රථය ඇහැලියගොඩ සිට ඇඹිලිපිටිය හරහා අම්බලන්තොට දක්වා ගමන් කර ඇති බවත්, එය රාජකාරී කටයුත්තක් ද යන්න තහවුරු කරගත නොහැකි වූ බවත් දක්වා තිබුණි. සභාපතිවරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවස්ථා 04කදී උත්සාහ දරා ඇත්ත්, ඔහු ඒ සඳහා සහභාගී වී නොමැති බැවින් ඔහුගෙන් ඒ පිළිබඳ ලිඛිතව කරුණු විමසිය යුතු බවට නිර්දේශ කර තිබුණද, එවැනි කරුණු විමසීමක් මේ දක්වා සිදුකර නොතිබුණි. මෙම ගමන සඳහා ඉන්ධන ලීටර 44ක් භාවිතා කර තිබුණු අතර අලුත්වැඩියාව සඳහා වැය වූ මුදලින් රු.18,950ක් රක්ෂණ සමාගමෙන් ප්‍රතිපූර්ණය කර නොතිබුණි.

3.4 කොන්ත්‍රාත් පරිපාලනය

පහත කරුණු නිරීක්ෂණය විය.

(අ) 2021 වර්ෂයේදී රු.945,000ක් වැයකර ඇහැලියගොඩ පොළෙහි පිවිසුම් ගේට්ටුව සහ ආරක්ෂිත තාප්පය ඉදිකර තිබුණි. නමුත් පොළ භූමියට බස් රථ ඇතුල් කිරීමට ඉඩ ලබා ගැනීම සඳහා සභාපතිවරයාගේ තීරණය මත තාප්පයෙන් මීටර් 11ක ප්‍රමාණයක් සහ මීටර් 05ක ගේට්ටුව 2023 ජනවාරි මස ඉවත් කර තිබුණි. ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර සැලසුම් සහගතව කටයුතු කර නොතිබීම නිසා එම කොටස ඉදිකිරීම සඳහා වැය කර තිබුණු රු.252,631ක් නිෂ්ඵල වියදමක් වී තිබුණි.

(ආ) 2022 වර්ෂයේදී සභාවේ මුක්ත වර්ෂයක් හා පෞද්ගලික ලොරි රථයක් ගැටීමෙන් ඉහත සඳහන් තාප්පයට හානි සිදු වී තිබුණි. ඒ වෙනුවෙන් රු.37,500ක් එම රියදුරන්ගෙන් අයකරගෙන තිබුණද, 2023 වර්ෂයේදී තාප්පයේ කොටසක් කඩා ඉවත්කිරීම නිසා සභාවේ රියදුරුගෙන් අයකරගත් රු.22,500ක් ආපසු ඔහු වෙත ගෙවා තිබුණි.

4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය

අයවැය පාලනය

පහත සඳහන් කරුණු හේතුවෙන් වාර්ෂික අයවැය මූල්‍ය පාලන කාරකයක් ලෙස යොදා ගැනීමට සභාව අපොහොසත් වී තිබුණි.

(අ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 08කට අදාළව එකතුව රු.11,710,300ක් වූ මුළු ප්‍රතිපාදනයම ඉතිරි වී තිබුණි.



සමාජවාදීන්ගේ පක්ෂය (ප)

(ආ) සමාලෝචිත වර්ෂයේ වැය විෂයයන් 10කට අදාළව එකතුව රු.11,417,300ක් වූ මුළු ප්‍රතිපාදනයෙන් සියයට 53 සිට සියයට 99 දක්වා පරාසයක ඉතිරිවීම් තිබුණි.

ටී.පී.එම්. කුමාරායක.

ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති,

විගණකාධිපති වෙනුවට.